


අති ප්‍රජා මාතර ශ්‍රී ඇන්තාරාම මාන්‍යම්



තස්දුවක්කධිජධ විජාගය

තකදුවස්ථයිජබ විභාගය

දේශීකා

මීතිරිගල නික්සරණ වහ සෙනසුන්පති
මානර ශ්‍රී සඳුණාරාම මානිම්

රත්නාදා

මීතිරිගල ධම්ම විසුද්ධී හිමි



භාෂ්පිෂ්වීම

මිතිරිගල නිස්සර්ථ වනය වුකල මතොශාවනිය බුදු පූජාත්ගේ භාවනා අසපුවෙකි. ඒ පින් විම ආලෝකමත්කලෝ එහි නම්මාත්‍යවර මානර ශ්‍රී සඳත්තාරාම මාන්මිපාණෝය. සරා බිඟ දැක සහුන් වන් කුල දරවනට සහුන් මග කියාදී ඔවුන් තෙදු ගන්වා මරයුදාගට පෙළගැස් වුයේ මාන්මිපාණෝය. තම කිසුවන් අනාච නොව සහාච කරනු වස් නිහර ගැඹුරු භාඩින් ස්විරව දැනම් දෙසු යේක. යෝගිනට වැඩුමේ පුරෝගම් වූ යේක. අදුන් උන්වහන්සේ අනුයාත දරකැලක් එහි මතොශාවනියට වසයයි.

මේ දැනම් දෙසුම ප්‍රස්ථවස්ත්‍රය පිළිබඳවය. වෙසෙකින් විදුහුත් වඩන යෝගිනට මෙය ගෝචරය. පිටිනය යනු කුමකැසි මින් වතහා ගත හැක. පස් කදුෂි ආදිය, මධ්‍යය, පරියෝගානය, ගැන මින් දැන හැක. ඔබේ භාවනා දියුණුවට මේ දැනම් පොත හස්තසාර වස්තුවක් වේව!

මේ දැනම් පොත ඔබ අතට පත්වෙනුයේ මිතිරිගල ධම්ම විසුද්ධි සවාමින් වහන්සේගේ අදහස අනුව ගරු කර්මස්වානාවායර්ස සුල්තානාගොඩ සඳ්ධායිල මාන්මිපාණුන්ගේ තෙකැන්තැවන ජන්ම දින පිංකම නිමත්තෙහි. උන්වහන්සේට දිගාකිරී වේව!

මේ දැනම් පොත සඳහා ධනය වැය කරන පින්වත් සැම දෙනාටත්, මෙය පිටපත් කරදුන් දිශුම් ව්‍යති ආරච්චි මෙහවිය සහ රුණි මියවත් ගාන්ත තපෝවන කිල භාවනා පිරිය භා තපෝවන සංවර්ධන සම්බන්ධ සැමතත්, ගෝනන ලෙස මුදුනු කටයුතු කරදුන් වන්දන මුදුනු ගිල්පින්ටත් මේ පින සග මොක් සුව පිතිස වේව!

මෙයට,

ශ්‍රීලංකායෙහි ශ්‍රද්ධකන හම්,
ගාන්න තපෝවනය,
කලෝෂ්වාව,
කළුගෙඩි හේන.

නමෝශ් නස්ස හගවතො අරහතො
සම්මා සම්බුද්ධයක්.

තනමාව හිකඩවේ සමාධී භාවනා භාවිතා බහුලීකතා
ආසවාන් බයාය සංවතතති. ~

ඉඩ හිකඩවේ හිකඩ පංචසු උපාදානක්ඛන්දෙසු
උදයබයානු පස්සි විහරති.

ඉති රූපං, ඉති රූපස්ස සමුදෙයේ, ඉති රූපස්ස
අන්පිංගමො, ඉති වෙදනා, ඉති වෙදනාය සම්රේයා, ඉති
වෙදනාසස අන්පිංගමො ඉති සංජ්‍යා, ඉති සංජ්‍යා සමුදෙයා,
ඉති සංජ්‍යාය අන්පිංගමො ඉති සංඛාරා, ඉති සංඛාරාන්
සමුදෙයා, ඉති සංඛාරාන් අන්පිංගමො ඉති විස්දේකදාත්‍යා,
ඉති විස්දේකදාත්‍යසස සමුදෙයා, ඉති විස්දේකදාත්‍යස අන්පිංගමො
අයා වුවවති හිකඩවේ සමාධී භාවනා භාවිතා බහුලී කතා
ආසවාන් බයාය සංවත්ති.

සමාධී භාවනාව පිළිබඳව කොටස් භතරක් බුදුරජාත්‍යන්
වහන්දේ ප්‍රකාශ කර). ඒ කොටස් භතරෙන් තුනක් මේව
පළමුවෙන් ප්‍රකාශ වුනා. මේ භතරවන කොටසයි අද ප්‍රකාශ
කරන්න තියෙන්නේ. සමාධී භාවනාව දියුණු කර ගැනීමෙන්,
දිටධ ධමම සුඩ විහරත්‍යය පිතිඹ පවත්නා බව, එක
කාරත්‍යයක්, දෙවති කාරත්‍යය සදාත්‍ය දසනය ලබා ගැනීම.
තුන්වෙති කාරත්‍යය සති සම්පැන්දු දියුණු කර ගැනීම.
භතරවන කාරත්‍යය අද ප්‍රකාශ කරන්නේ, ආසවාන. බයාය
සංවතතති.

භතරව හිකඩවේ සමාධී භාවනා භාවිතා, බහුලීකතා
ආසවාන. බයාය සංවතතති. මහතෙනි, දියුණු කරගත්ත
භාවිත වූ බහුල වගයෙන් දියුණු කරගත්ත සමාධී භාවනාව
ආග්‍රාවයන් නැතිකර ගැනීමට හේතුවන පිළිවෙළ කෙසේද ?

ඉඩ හිකඩවේ හිකඩ පංචසු උපාදානක්ඛන්දෙසු
උදයබයානු පස්සි විහරති. මේ ගාසනයෙහි හික්ෂුව

උපාදුනස්කන්ද පසෙකි උදය-වය දොක බලමින් නැවත නැවත බලමින් වාසය කරන්නේ කේසේද? ඉති රුපා. රුපය මෙහෙකි, මෙයේ ය.

- * ඉති රුපස්ස සමුදුයෝ, රුපයාගේ ඉපදිම, ඉපදෙන පිළිවෙළ ඉපදිමේ හැටි මෙයේය.
- * ඉති රුපස්ස අරථබිගමො, රුපයාගේ තැනිවීම, විපරිනාමය මෙයේය. ඉති වේදනා, ඉති වේදනාය සමුදුයෝ, ඉති වේදනාය අරථබිගමො වේදනාව මේ විදියයි, මෙපමණුයි, වේදනාවේ පටන්ගැන්ම, හටගැනීම, මේ විදියයි වේදනාවේ නැතිවීම මේ විදියයි.
- * ඉති සංඡු, ඉති සංඡුය සමුදුයෝ, ඉති සංඡුය අරථබිගමො සංඡුව මෙයේය, මෙපමණුය, සංඡුව හටගැනීම මෙයේය, සංඡුවේ නැතිවීම මෙයේය.
- * ඉති සංඛාර. ඉති සංඛාරාන් සමුදුයෝ, ඉති සංඛාරාන් අරථබිගමො, සංස්කාරයේ මෙයේය. මෙපමණුය, සංස්කාරයන්ගේ හට ගැනීමේ පිළිවෙළ මෙයේය. මෙපමණුය. සංස්කාරයන්ගේ නැතිවීමේ පිළිවෙළ මෙයේය. ඉති විස්ද්‍යාත්මා, ඉති විස්ද්‍යාත්මාස්ස සමුදුයෝ, ඉති විස්ද්‍යාත්මාස්ස අරථබිගමො, විස්ද්‍යාත්මාස්සය මෙයේය, මෙපමණුය, විස්ද්‍යාත්මාය හටගන්නා හැටි මෙයේය. අය. වුවවති කිකඩවෙ සමාධි හාවනා හාවිතා බහුලිකතා ආකවාන් බයාය සංචතනිනි!

මහත්තුනි, මේ විදියට හාවිත වූ, බහුලව දියුණු කළාව සමාධි හාවනාව ආගුවයන් තැනි වන හැටි මෙයේය. කියන මේ සුතු කොටසේ සාමාන්‍ය අදාළක ඕය පිළිවෙළයි.

මේ සුතුයේ අන්තිම කොටසයි. අන්තිම කොටස වගේම ඉතාම උපරිම දේශනාවක් මෙතන පවත්වන්නේ.

ඉතාමත් දිර්ණ සුතුවලත් අර්හත්වයෙන් කුලිගන්වා දේශනා කරන්නාව දේශනාවලත් අන්තිමේට ප්‍රකාග වන්නේ

මේ විකයි. ඒ නිසා අද ප්‍රකාග කරන්න තිබෙන්නාවූ මේ ධර්ම කරනු වික, විකක් ගැඹුරු කොටසක්, යෝගාලවරයන් නිසා, භාවනාව පුරුදු කරපු ඇත්තන් නිසා, ඒවා ගැඹුරුකම අඩුවනවා ඇති. පළමුවෙන් පටන් ගන්නා කොටම උන්වහන්සේ දේශනා කළේ, පංචු පාදානකබඩිසු උදයබහයාවූ පස්සි විහාරි.

මේ ගාසනයෙහි හික්ෂුව උපාදානස්කන්ට පසෙකි, උදය-වය දෙක බලමින් වාසය කෙරේ යන්නෙන් ආරම්භ කරන්නේ.

මේ ස්ථානයට විනකොට බුදුරජාත්‍යන් වහන්සේගේ මේ දේශනා වෙන්ම මේ යෝගාවවරය, මේ ස්ථානයට විනකම් මුලින් ප්‍රකාග කරපු, කොටස් පුරුදු කර තිබුන නම්, යෝගාවවරය භාවනාවෙන් බොහෝම දියුණුයි. සමාධි භාවනාව කිහිප ආකාරයින් බොහෝම දියුණුයි. දියුණු කරගෙන තියෙනව. අහිස්කදුවලටත් හරවගෙන තිබුණා, හරවන්න තරමට ගක්තිය ඇති කරගෙන තිබුණා, ඉතාම අවශ්‍ය සති සමපර්කදුකද දියුණු කරගෙන තිබුණා. විදුරුගනාවට යොගස අන්දමට සති. සම්පර්කදු හොඳව දියුණු කරගෙන තිබුණා. මේ විදියේ අවස්ථා තුනකින් දියුණු වෙලා ආප් මේ යෝගාවවරයා, සම්බන්ධවයි. ඉඩ හිකුබවේ හිකුව කියලා බුදුරජාත්‍යන් වහන්සේ ආරම්භ කරන්නේ. මේ ගාසනයේ මේ විදියට දියුණු වෙවිව යෝගාවවරයා. හික්ෂුව කියල කියන්නේ,

පංචුපාදානස්කන්ධෙසු උදයබහයාවූ පස්සි විහාරි. උපාදානස්කන්ධ පස පිළිබඳව උදය-වය දෙක බලමින් වාසය කෙරේ.

උදය-වය දෙක බලන්නාවූ ආකාරය ප්‍රකාග කරන්නේ කෙසේද? ඉති රුපා, ඉති රුපස්ස සමුද්‍යෝ, ඉති රුපස්ස අභ්‍යන්තරයමේ යන අන්දමට උපාදානස්කන්ධ පහම ඉදිරිපත් කරනවා), උන් වහන්සේ. ඉති රුපා, ඉති රුපස්ස සමුද්‍යෝ, ඉති රුපස්ස අභ්‍යන්තරයමේ වහන 3 ක් කියනව. කොටස් 3 ක් තියෙනව.

මේ කොටස් තුනේ, ඉති රුපාං යන්න වික කොටසක්. ඉති රුපස්ස සමුද්‍යෝ යන්න දෙවෙනි කොටස, ඉති රුපස්ස අන්තරිගමො යන්න තුන්වෙනි කොටස, මෙය කොටස් 3 කින් යුත්තයි. මේ රුපය පිළිබඳව උදායබාජානු පස්සි විහරති, කියන අන්දමට, උදාය-වය දෙක බලුමේ ආරම්භය, පටන් ගැන්ම, අවසානය කොටස් තුනකට අඩංගු වෙනවා.

ඉති රුපාං, රුපාං - රුපය, ඉති - මෙපමණය, මෙස්ස, ඔය අදහස් දෙකම තියෙනව ඉති යන්නෙන්, රුපස්සන්ධයට අඩංගු වන්නාවූ රුප කොටස් සියල්ලම නිතට අරගෙනයි, ඉති රුපාං සලකන්නේ. ඉති රුපාං දෙවෙනි කාරණය විකෙම තියෙනවා, රුපය මෙස්ස, කියන අදහසකුත් තියෙනවා.

රුපාං - රුපය, ඉති - මේ ආකාරයි, යන තේරුමකුත් තියෙනව. එතකොට එකෙන් ප්‍රකාශ වෙන්නේ රුපය පිළිබඳව යොගාවවරයාට, මුළුන් අවබෝධ වෙන හැටි.

මේ ධර්මයන් පිළිබඳව පවිච්චත් ලකඛනුය, සාමස්ද්‍ය ලකඛනුය කියල ලක්ෂණ දෙකක් තියෙනවා. යොගාවවරය භාවනාවේ යෙදෙන්නාවූ අවස්ථාවේදී, පවිච්චත් ලකඛනුයටද ඉස්සෙක්ල්ලා හිත යොදුන්නේ. පවිච්චත් ලකඛනුය කියන්නේ ඒ ඒ ධර්ම පිළිබඳව පුද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණය නොවෙයි. ඒ ධර්මයට පමණක් නියමිත ලක්ෂණය.

සාමස්ද්‍ය ලකඛනුය කියන්නේ සියල් ධර්මයන්ට, සංස්කාර වශයෙන් තියෙන සියල් ධර්මයන්ට, පොදු වශයෙන් තියෙන ලක්ෂණ, ලකඛනු, රුක්ෂ, පවිච්චත් පැවතියානි, පදුරිධානක වශයෙන් ඒ ඒ කොටස් වැටහෙනව නම් එක පවිච්චත් ලකඛනුය.

අනිතස, දුකඩ, අනාත්ම වශයෙන් වැටහෙනව නම්, එක සාමස්ද්‍ය ලකඛනුය. භාවනාව පටන්ගත්ත යොගාවවරයාට අර සාමස්ද්‍ය ලකඛනුය කියන අනිතස, දුකඩ, අනාත්ම ලක්ෂණ ඉස්සෙක්ල්ල ඇදුගන්න උවමනාවක් නෑ. වැටහෙන්න උවමනාවක් නෑ. වැටහුනක් එව අයින් කරන්න ඕනෑ. මුළුන්

හිත ගොදුන්න ඕනෑම පවිච්චත ලකභණය කියන විකට.

ඉති රුපෝ යන මේ වචනය ඔය විදියට දෙවෙති අවස්ථාවේද රුපය මේ ආකාරයයි කියන කොට, ඕනෑන රුපය පිළිබඳ කොටස් වගයෙන් පළමුවෙන් වට්ටුනා. රළුහට රුපය පිළිබඳව පවිච්චත ලකභණය වගයෙන්. මුක්කනු, රක පර්වුපටධාන, පැට්ටියාන කියන මෙන්න මේ ගති අනුව රුපය වැටහෙන්න පටන්ගතීමයි. විද්‍රෝගනාව කරගෙන යන්නාවූ අවස්ථාවේද, අප් මුලින් සාකච්ඡා කරල තියෙනව කිල විසුද්ධිය ආදිය පිළිබඳව, හාටනාවට අවශ්‍ය කියන එක. කිල විසුද්ධියේ පහිචාගෙන, විත්ත විසුද්ධිය දියුණු කරගතීම වගයෙන් සමාධිය ඇති කර ගන්න ඕනෑම. සමාධිය ඇති කරගෙන ඉන්නාවූ අවස්ථාවේද, ර් පළහට දිවිධි විසුද්ධියට කටයුතු කෙරෙන්න ඕනෑම. දිවිධි විසුද්ධියේද, මෙන්න මේ විදියට හිත යෙදෙන්න ඕනෑම කිසි සංස්කාර කොටසකට.

යෝගාවච්චරයෙකුට විද්‍රෝගනාවට බහින්නා වූ අවස්ථාවේද හිත ගොදා ගතීමට නාම - රුප වගයෙන් කොටස් දෙකක් තියෙනව. රුප කොටසයි. නාම කොටසයි කියල, කොටස් දෙකක්, තියෙනව. රුප කොටස කියන්නේ කොස්, ලෞම් ආද දේවල් ආනාපාන, අද ප්‍රකිද්ධ හාටනාවක් වගයෙන් තියෙන මේ පම්බීම්, හැකිලිම් දෙක, ඔය විදියට බානු වගයෙන්, ස්කන්ධ වගයෙන්, ආයතන වගයෙන් හෝ ලැබෙන මේ රුප කොටසට පළමුවෙන් හිත යෙදුමයි මුලින් කෙරෙන්නේ. නාම කොටසටත් හිත යෙදෙන පිළුවෙලක් තියෙනව පළමුවෙන්.

නාම කොටස කියන්නේ වේදනා, සංජා, සංඛාර, විස්ද්‍යසාන කියන මේ කොටස හතරකි. යම් කඩ කෙනෙක් මුලින් ධ්‍යාත සමාපත්ති දියුණු කරගෙන තියෙනව නම් ධ්‍යාතනා සමාපත්ති දියුණු කරගෙන ඉන්න කෙනෙකුට ලෙහෙකියෙන් ප්‍රවානී අර වේදනා, සංජා, සංඛාර, විස්ද්‍යසාන කියන මේ කොටස වලට හිත ගොදා විද්‍රෝගනාව පටන්ගත්තට විද්‍රෝගනාව කරන්නාවූ අවස්ථාවේද නාම කොටසින්

විදුරශනාව ආරම්භ කිරීම කියල එබදු අවස්ථාවලදී ප්‍රකාශ වෙනව). සාමාන්‍ය තුමයේ හැටියට රුප කොටසකටයි. පළමුවෙන් හිත යෙදෙන්නේ. පළමුවෙන් රුප කොටසකට හිත යෙදීමට කියනව විපස්සනා අහිතිවේයි: අහිතිවේයි කියන වචනය විදුරශනාවට බැස ගැනීම, පටන් ගැනීම ඒ පටන් ගැනීමේදී.

ඉත් රූපං

දැන් මෙහන ඉති රුපං කියල රුප කොටසකටයි හිත යෙදෙන්නේ. හිත නොදුවම තැන්පත් වෙල නියෙනව තැන්පත් සිහට යම්කිඩි රුප කොටසක් අරමුණු කරගන්නව, විදුරශනාවේ කරමස්ථය වගයෙන්. ඒ කියන්නේ. හිතමු ආනපාන කියල. ආනපාන කියන කොට, ආනපාන කියන්නේ වායෝ බාහුවයි. වායෝ බාහුව අරමුණු කරගැනීම, හෝ පිම්බිම් හැකිලුව හිත යෙදෙනව හම්, එබදු අවස්ථාවේදී වායෝ පොප්ධිඩි රුපයට හිත යෙදුවීමයි. වහෙම තැන්නම් කෙසේ, ලෙම්, නිය, දත්, සම්, මස්, ඇට ආද යම් කිඳී දෙයක් අරමුණු කරල ඒ සම්බන්ධව හිත යොදා ගැනීම ඒ විදියට හිත යොදා ගත්තම ඒ කරමස්ථය හිත සම්පූර්ණයෙන් පැනිරිලා හිටිනව. ඒ පැනිරිලා සිටින්නාවූ අවස්ථාවේදී සමාධීමත් හිතට සමාන්‍ය හිතට නොවේයි. නොදුව තැන්පත් මුලතිවන්ම දියුණු කරගත්ත සමාධීමත් හිතට මේ රුපකොටස වැටහෙනව. එකම රුප කොටස අනුලත. ආනාපානය ගත්තා හම්, යම් කිඳී ඒ විදිය තවත් රුපයක් ගත්තානම්, ඒ රුප කොටස පිළිබඳව තද ලක්ඛනය වැටහෙනව විතකොට ඒකේ ලක්ඛනය කරකළ ගතිය. පධිවී බාහුවෙ කරකළ ගතියක් වැටහෙනව. විතකොට ඔන්න පධිවී බාහුවෙ රසයක් වැටහෙනව. පිළිගත්තා ගතිය. අනිත් දේවල් පිළිගත්තා ගතිය මෙකේ විළය අනික් බාතු තුන එකට සම්බන්ධ බව කළුපනා කිරීම් පදුවධානය වැටහිම. මේ විදියට එකම පධිවී බාහුව පිළිබඳව ලක්ෂණ, රස, පවත්වපදින, පදුවධාන කියන මේවා ඔය විදියට වැටහෙන්න පටන්ගත්තව. ඒ පටන්ගත්ත. ඒ රුප කොටස පිළිබඳව ඔය විදියට රුපය මේ ආකාරයයි කියල වැටහෙන ආකාරය. අපෝ බාහුව ආදියත් ඒ විදියටයි.

රුපය මෙපමතුයි කියල තේරුම් ගැනීම වෙතින් දෙයක් ප්‍රකාශ කෙරෙන්නේ. විකර්ප කොටසකට හිත යෙදුව කියන්නේ දැන් ආහාර කොටසකට හිත යෙදුව. යොදාගෙන ඉන්නකාට හොඳව ඒ හිත තැන්පත්වෙල තියෙනව. හොඳව තැන්පත්වෙලා තිබෙන්නාව අවස්ථාවේදී, ඒ හිත යොදුපූ කොටසට සම්බන්ධ අතිත් මුළු ගරීරයටම සම්බන්ධ කියල කොටස් අර සමාධිමත් හිතට වැටහෙන්න පටන්ගන්නව. විනෝන්දී වැටහෙනකාට, මේ රුපයයි. මේ රුපය මේකයි. මේ රුපය මේකයි කියල මේ ඇත්තා සම්මුළුනය කරන්න පටන්ගන්නව. විනකාට මේ පර්වී බාහු තද ගතියෙන් වැටහෙනව, අපේ බාහුව පැතිරෙන වැශිරෙන ගතියෙන් වැටහෙනව : වැටහෙන්නා වූ අවස්ථාවේ දු මේක ආපේ බාහුවයි කියල සලකනව. විනකාට සෙලවෙන ගතියෙන් වැටහෙනකාට මේක වායෝ බාහුවයි කියල සලකනව. උණුසුම් ගතිය වැටහෙන කොට මේක තේපේ බාහුවයි කියල වැටහෙනව. ඔය වේදියට මහා භූත හතරම ඒ ඇත්තාට වැටහෙනව. මහ භූත රුප හතර වැටහෙනකාට රු ලැංට ප්‍රසාද රුපත් වැටහෙනව. ප්‍රසාද රුප, කනෙන් ගබාද ඇපෙනකාට, අයින් රුප දැකින විට විනකාට දිවට රස දැනෙන්නාව අවස්ථාවේදී, නහයට ගඟ සුවද දැනෙන්නාව අවස්ථාවේදී කයට ස්ථර්ය දැනෙන්නා වූ අවස්ථාවේදී ඒ ප්‍රසාදගතිය පැහැදිලි ගතිය වැටහෙනව. මේ පිළිගන්නව. වින අරමුණු පිළිගන්නා ගතියයි මෙතන තියෙන්නේ මෙතන මේ දොරටුවක් වගේ කියල ඔය වේදියට ඒවා තේරුම් ගන්නව. විනකාට ඔතන නවයක්ම තේරුම් ගත්තා පධිවි, ආපේ, තේපේ, වායෝ, වකුවූ, සේත්ත, සාන, පිවහා, කාය නවයයි. රු ලැංට හිත යොදානකාට මේ ඇහැටු හමුවන රුප, විනකාට කනට දැනෙන ගබාද, දිවට දැනෙ රස රුප, නහයට දැනෙන ගන්ධ රුප, කයට දැනෙන හොටධිඛ රුප ඕවත් වැටහෙන්න පටන්ගන්නව. විනකාට විනන රුප, ගබාද, ගන්ධ, රස, පොටධිඛ ඔය වික වැටහෙනව. රු ලැංට මේ ඇයට වැටහෙනව තවත් එහාට සලකන කොට මේව ඔක්කාම පත්‍ර ගන්වගෙන තියෙන පිවිත ඉඩිය කියල ස්වහාවයක් තියෙන බව. මේ විකක් විකක් නිතරම වෙනස් වෙන ගතිය තිබුනක් බව.

මේක අල්ලගෙන ඉත්තෙ රුකුගෙන ඉත්තෙ මේකෙන් කියල
 පිවිත ඉනුදිය, පිවිත රුපය ගැන කළුපනා කරනව. විතකොට
 භාව රුපය ගැන සලකනව. වස්තු රුපය, හඳුය වස්තු
 රුපය ගැන සලකනව. මෙන්න මේ විදියට සමමුනය
 කරන්නව පූඩ්වන් රුප කොටස 17 ක් පමණ වැටහෙන්න
 පටන් ගන්නව විකක් විකක් පාකාව ඉති රුපං, ඉති රුපං
 කියල රුපය කියන්නේ මෙන්න මේ විදියටයි. මේකයි, මේකයි,
 කියලා සලකනවා. වැහෙම සලකන්නා වු අවස්ථාවේද එ ලගුව
 එවා වැටහෙන්නේ විකන්තරා කුමයකටයි. සමාධිමත් හිතට
 එවා වැටහෙන්නේ ඉඩීම වගේ. වැටහෙනව. එ උක්ෂණයන්
 අනුව එක අනිවිමට උපකාරක ධර්මන් අනුව වැටහෙනව එ
 රුප කොටස්වල ප්‍රතිච්චය වශයෙනුත් වැටහෙනව එක එ
 කරන ක්‍රියාව වශයෙනුත් වැටහෙනව මෙන්න මේ විදියට මේ
 රුපය පිළිබඳව, වැටහෙන ආකාරය විතකොට දැනෙන
 පිළිවෙළ මෙන්න මේ විදියටයි. ඉති රුපං කියල කිවිවේ ඔන්න
 ඔය විකයි. රුපය මෙපමණයි, මේ ආකාරය කියල ඔය විදියට
 තේරුම් ගන්නව, ඉති රුපං විතකොට එ විදියටම ඉති
 වේදනා, ඉති සංස්කෘති, ඉති සංඛාරා, ඉති විකදාසදාත්‍රා. අනිත්
 කොටස් හතරන් ඔය විදියට උපාදානයකන්ද පහ පිළිබඳවයි
 මේ යෝගාවරයාගේ විද්‍රෝහනාව ආරම්භ කිරීමට යොදුල
 තියෙන්නේ. එ අවස්ථාවේද පළමුවන් රුපය සම්බන්ධ ඔය
 විදියට වැටහිම ඇති ව්‍යුතා. රුපය සම්පූර්ණයෙන්ම වැටහුනේ
 තහේනම් නාමයට බහින්නේ නැහැ. නාමය සමමුනය කරන්න
 බහින්නේ නැහැ, අතරෙන් පතර නාම කොටස් හිතට වන්න
 පූඩ්වන්, නමුත් සම්පූර්ණයෙන් රුපය වැටහෙනකම්ම මේකෙම
 රුපයෙම හිත යොදුවන්න ඕනෑ. මුළ හිටන් අගට අයෙ
 නවෙත නවෙත මුළ හිටන් අගට සම්පූර්ණයෙන්
 වැටහෙනකම්ම රුප කොටස් හිත යොදුවන්න ඕනෑ.
 කාමානයයෙන් 17 පමණ වනවා සම්පූර්ණයෙන් සමමුනය
 කළදුතු කොටස්. ප්‍රධාන වශයෙන් මහා ඇත රුප වික ගොදුට
 වැටහුනාත් භූගක් දුරට එ ලග එවා ඉඩීට වැටහෙන්න
 පටන්ගන්නව. මුලින් කොටෙන්න ඕනෑ මහා භූගක් පිළිබඳව
 එ කියන්න පධිවි, ආපො, තේපො, වායො කියන මේ භූත
 රුපයන් පිළිබඳව සමමුනය පූරුදු කිරීමයි. හිත වියට

යෙදුමක කළයුත්තේ. අනික් අනික් එවට හිත යොදෙන්න ප්‍රච්චිවන් හිතට එන්න ප්‍රච්චිවන්. ඒ වන අවස්ථාවේද ඒව මෙහෙහි කරල මේකෙම හිත යොදුවන්න ඕනෑ. මේකෙම හිත හඳුරුවල නොදුට ප්‍රග්‍රහුලනායින් පස්සෙ මහා භූත ලගින් උපාදා රුප වලට බහිනව ප්‍රසාද රුප, විශය රුප, භාව, ප්‍රච්චිත, හෘදාය කියන මෙන්න මේවාට හිත යොදුනව ඒවන් ඒ විදුයට හිත යොදුනකාට හිත සමාධිමත් නොදුට මෙහන ලොකු ලාභයක් තියෙන්නේ සමාධිමත් හිතක් තියෙන්නේ. කළ ඇතුවම ඒ සමාධිමත් හිතට නොදුට වැටහෙනව හිත යොදුන්න යොදුන්න, නොදුට ප්‍රකටව දැනෙනව. මෙන්න මේ වික නොදුට වැටහුනයින් පස්සෙ ඉති වේදනා සන්නට බහිනව.

ඉත් වේදනා

වේදනාට කළ ඇතුවම තේරුම් අරගත්තු කෙනෙකුට වේදනාට කියන්නේ මේකඩ කියල විදුරශනාටට බැස්සාම ලෙහෙයියෙන් ප්‍රච්චිවනි වේදනාට මෙහෙහි කරන්න විතකාට වේදනා වශයෙන් සුඩ වේදනා, දුකුඩ වේදනා, උපෙක්ඩා වේදනා, විතකාට සේමනස්ස වේදනා, දේශමනස්ස වේදනා, කියල තවත් තියෙනව. විකක් ඒවා වැටහෙන ආකාරයට මෙහෙහි කරන්න ප්‍රරුද වෙන්න ඕනෑ. පලමුවෙන් වකු සම්පස්සජ වේදනාට. ඇතැම රුපයක් හමුවෙන්නාවූ අවස්ථාවේද ප්‍රසාද රුපයෙහි බාහිර රුපයක තිමිත්ත වැටෙනකාට වකු විසඳුකදාත්‍යය පහළ වෙනව. විතකාට වකු විසඳුකදාත්‍යයක්, ප්‍රසාදයක් බාහිර රුපයක් කියන මේ තුන විකතු විමෝද පස්සය විස්සය තිකා ර ලහට ඇති වෙන්නේ වේදනාට රුපාරම්මත්‍යයේදී රුපයක් දිනා බලනකාට වකු සම්පස්සජ වේදනා ඒක ඇතුම්විට සුඩ සහගත වෙන්න ප්‍රමුවන් දුක්ඩ සහගත වෙන්න ප්‍රමුවන් සේමනස්ස වෙන්න ප්‍රමුවන්. දේශමනස්ස වෙන්න ප්‍රමුවන් විතකාට සාම්ජ, තිරාම්ජ වශයෙන්, ඔය සති පටධාන සුනුයේ උගන්වල තියෙන්න ඒකත් සැලකුවට කමක් නැහැ. වරදක් නැහැ ඔය

වේදයට සලකමින් වේදනාවක් මෙනෙහි කරන්න ඕනෑ. ඒ දැනෙන දැනෙන හමු අවස්ථාවක්ම පරාගෙන මෙනෙහි කරන්න ඕනෑ. අභ්‍ය යෙදුවීමේදී කන යෙදුවීමේදී, නහය යෙදුවීමේදී දුව යෙදුවීමේදී, කය යෙදුවීමේදී හිත යෙදුවීමේදී කියන මේ යෙදුවීම් හයේ දුම වේදනා කාරියක් බිජිවන හටේ සලකන්න ඕනෑ. තේරුමේ ගන්න ඕනෑ ඔය වේදයට සලකා බලනකාට මේ සත්වයෙක් සිංහයෙන් යුත්තට තුවතින් යුත්තට කළේපනා කලුත් පිවත් වන්නේ කොහොද? වේදනා සාගරයකයි. වේදනා සාගරයකයි. පිවත් වන්නේ. ඒ වේදනාව හොඳට වැටහෙනව නම් තිහාට ප්‍රහක් ලෙහෙකියෙන් වේදරුගනාට ගෙනියන්න පූඩ්වති. ඉති වේදනා කියන වික ඔන්න ඔහොමයි තේරුමේ ගන්නට ඕනෑ.

ඉති සංඡු

සංඡුය කියන්නේ හැඳිනිම, සංඡුව, රුප සංඡු ගබිද සංඡු ගන්ධ සංඡු, රක සංඡු, පොටිධිඛ සංඡු), ධමම සංඡු, රුපයෙහි කියල හැඳිනිම, ගබිදේ කියලා ගන්ධේ කියලා රක කියල, නොටිධිඛ කියල. ධමම කියල ඔය වේදයට ඒවා හැඳින ගැනීම හැඳින ගැනීම සංඡුවයි. එතකාට ඒ සංඡුව මේ ආකාරය හැඳින ගැනීම් ආකාරයි. සංඡුව හැඳිනිම් වේදයට හිතට පූරුදු කරවනව. නැවත දෙයක් ගන්තා වූ හෝ ගන්නා වූ අවස්ථාවේදී ඒකම නැවත සලකනකාට මුල හැඳිනිම දෙවෙති අවස්ථාවේදී උපකාරී වෙනව. යම් කිසි දෙයක් කිහිපවරක් හැඳිනිම් ඇති කරගත්තානම් ඒක ඉක්මනට හඳුනාගන්න පූඩ්වත් වනව මිතසා සංඡුව කියල විකකුත් තියෙනව. යම් වේදයක මේ මිතසා සංඡුව දියුණු කර ගන්නොන් නැවත නැවත ඇතිකරගෙන වැරදි හැඟීම් ඇති කර ගන්නොත් ඒ හැඟීම දුෂ්ඨ්ධියකටත් හේතුවනව. අන්තිමේ දුෂ්ඨ්ධියකටත් හේතු වුනාට පස්ස කඩන්න බැහැ. බුදු කෙනෙක් ප්‍රහට ගියත් ඒ ඇත්තා කියන විකමයි. අර බුදු රජාණන් වහන්සේ කියන වික නොවයි. තමන් කියන විකමයි නිතරම ඔප්පු කරන්න යන්නේ. බුදුරජානන් වහන්සේ ඉදිරියේ වුනත් ඒ තරම් තදට හිටිනවා

මේ සංඡුව කියන එක. ඒ නිසා මේ සංඡුවේ හටේ ඔය විදියයි. ඔහොමය කියල තේරුම් ගන්න ඕනෑ. ඒ වගේම සංඡුවේ ප්‍රහේදත් අර විදියට තේරුම් අර ගන්න ඕනෑ ඉති සංඡු කියල කිවිවේ ඒක.

ඉති සංඩාරා

සංඩාර කිවිවහම මේ සංස්කාර ස්කන්ධයට අඩංගු වෙත වෙශයික 52 ක් උගන්වනව. දැන් මෙතන දෙකක් තියෙනවනේ සංඡු, වේදනා දෙක, ඇරැණුම පනහයි. ඔය කියල්ලම මෙනෙහි කරන්න විදුර්ගනා කරන යෝගාවවරයෙක් යන්නේ නැහැ. ප්‍රධාන වගයෙන් පස්ස පාවමක ධර්ම කියල උගන්වනව. පස්සය ප්‍රධාන කොට ඇති ධර්ම සමුහය සාමාන්‍යයෙන් ලෙහෙසියෙන් තේරුම් ගන්නේ. පසුවයි තේරුම් ගන්නව මුලින් තිබුණු වේදනාවන් සංස්කාර කොටසට අඩංගු වෙන එකක් වෙනතා, වේනතාව තේරුම් ගන්නව. වේනතාව කියන්නේ සකස් කිරීම, ආයුහනය, කරණය. කර්ම රස් කිරීම කියන මේ තේරුම් වළවය යන්නේ. මේ වේනතා කියන එක එහකොට එකක් තේරුම් ගන්නව. ර ලගුව විත්තය, එහකොට විත්තය විජාංකාතා ස්කන්ධයට අඩංගු වනවා නම් මෙයින් ඔන්න ඔය වික තමයි තේරුම් ගන්නේ වේදනාවන් සලකනව, පස්සයන් සලකනව හාවනා කරන යෝගාවරයන්ට හාවනා කරන අවස්ථාවේද දැකීම සලකන්නය කියනව. ඉදිම, හැපීම දෙක සලකන්නත් කියනව. හැපීම සලකන්නයි කියන්නේ එස්සය තේරුම් කර ගැනීමට උදුවෙන අන්දමටයි. ඔය හැර නූවුනු තියෙනව නම් සංස්කාර ස්කන්ධයට අයන් කොටස් තවත් සලකන්නට ප්‍රථමන් මනසිකාරය, නාම පිවිත ඉභ්‍යිය, විතර්කය, විවාරය, එහකොට ජන්දය, ප්‍රතිය, තුදුධාව, ඔය ආද දේවල් තමන් දැන්න, දැන්න පමණින් සැලකුවට වරදක් නැහැ. මෙකේ අසම්පුර්ණ වීමක් ඇත්තේ නැහැ. තමන් හොඳව ඒ පරමාර්ථ ධර්මයන් දැන්නව නම් ඒ ඇත්තාට ඉවෙටම වැටහිගෙන, වැටහිගෙන යනව. පස්ස, වේදනා, සංඡු, වේනතා, එකගෘහනා. පිවිත ඉභ්‍යිය, මනසිකාර, විතක්, විවාර, අද්මොකඩ, විරියා, ප්‍රති, ජන්ද, ඔය කොටස් තේරුම් අරගෙන තියෙන කෙනා ඒ ඒ අවස්ථාවේද තමන්ගේ සින ඒවට යෙදිල ඒව තේරුම්ගන්න

මහන්දි ගන්නව මෙන්න මේ විදියට සංස්කාර කොටස පිළිබඳව, සංස්කාර කොටස මේ විදියයි. සංස්කාරයන්ගේ ස්වභාවය මෙකයි. සංස්කාරය කියන්නේ සංස්කාර ස්කන්ධය, එකේ ස්වභාවය මෙන්න මෙකයි, ආදුහනය රැකිලිම, දිගට පවත්වා ලිම මෙකේ ස්වභාවයයි. විනකොට මේ විදියට සංස්කාර ස්කන්ධයේ ස්වභාවය රෝමේ ගන්නව ර ලැඟට

෉ත් විස්දුස්ථාන්

විස්දුස්ථානය මෙහෙයි. විස්දුස්ථානය මේ ආකාරය. විස්දුස්ථානය කිවිටේ කුමක්ද? අරමුණු දූන ගැනීමයි. අරමුණුක් භමුවෙන්නාවූ අවස්ථාවේද, එ අරමුණු දූන ගැනීමයි විස්දුස්ථානයේ ස්වභාවය. විස්දුස්ථානය කිවිවහම වින්න කියන වචනය තියෙනව, විස්දුස්ථානය කියන වචනය තියෙනව. සාමාන්‍ය ධර්ම දේශනාවේද විස්දුස්ථානය කියන්නේ, වින්තය කියන්නේ විකටමයි. මනෝ. වින්තා, විස්දුස්ථාන්, වේනෝ, ඔය නම් වලුන් සඳහන් වෙන්නේ එකම හිත. ඇතේම් විට මේවායේ වෙනස්කම් වෙන වෙන තැන්වලදී ලැබෙනව. වකුවූ විස්දුස්ථානය, මනෝ. මනෝ විස්දුස්ථාන්, ඔය විදිහෙ දේකම තියෙනව සමහර තැන්වලදී විස්දුස්ථාන් ස්කන්ධය කිවිවාම සාමාන්‍යයෙන් ඩිනටයි මේ විස්දුස්ථානය කියල කියන්නේ. විනකොට විස්දුස්ථාන් ස්කන්ධය වගයෙන්, ඩිත් වගයෙන් ගේරෝමි කරගන්න ඕනෑ. ඔය විදියට විස්දුස්ථාන කියන්නේ ප්‍රතෙඹ්ත්පන්න ධර්මයන් ප්‍රතිඵලි නිසා අරමුණුක් තියෙන කොට පහළවෙනව. අරමුණුක් තැනි වෙනකොට හිත් පැවත්මක් ඇත්තේ නැහැ. විනකොට මොකක් හරි අරමුණුක යෙදිලයි හිත පවතින්නේ. ඔය විදියෙන් අරමුණුක් දන්නා තැන අරමුණුක් දන්නා ස්වභාවය නමයි විස්දුස්ථානය කියල කියන්නේ. විස්දුස්ථාන් ස්කන්ධය, එක රාජියක් විනකොට කුසල විස්දුස්ථාන්, අකුසල විස්දුස්ථාන් තියෙනව. කුසල විපාක විස්දුස්ථාන් තියෙනව. ක්‍රිය විස්දුස්ථාන් තියෙනව. විනකොට මේ නම්වලින් සඳහන් වෙන්නේ විස්දුස්ථාන් ගොඩක් විස්දුස්ථාන් ගොඩක් නිසා විස්දුස්ථාන් ස්කන්ධයයි කියනව. විස්දුස්ථාන් ස්කන්ධය ගේරෝමි ගන්නව. යෝගවරයා හිතක් පහල වුනා කියල මෙහෙති කරනව. එක විස්දුස්ථාන් ස්කන්ධය ගේරෝමි ගැනීමක්. විනකොට

ඒ හිත කුසල තිතක්ද. අකුසල තිතක්ද, විපාක තිතක්ද. කිය සිතක් ද කියල ඔය විදියේ තේරුම් බේරුම් කරල ගන්න ඕනෑ. මේ ආකාරයට විසක්කනුතු පිළිබඳව තේරුම් ගන්න ඕනෑ.

මෙන්න මේ විදියට රුප වේදනා, සංඡු කංඩාර, විස්ත්‍යානු කියන මේ කොටස් පහ පිළිබඳව ලක්ෂණ, රස පව්ච්චපටධාන, පදන්ධාන වශයෙන් තේරුම් බේරුම් කර ගැනීම, හිතට වටහා ගැනීම ඒ කියන්නේ නාම- රුප පරිවිෂේද ඇඟ්‍රානුය ඇති කර ගැනීම, ඒ වගේම පව්ච්ච පරිගිගහ සඳානුයට උපකාර වන අන්දමට සැලකීම යන මෙන්න මේවා ඉති රුප- යන්නේන් ප්‍රකාශ වෙන බව සළකන්න ඕනෑම. නාම - රුප පරිවෙෂද සඳානුයට සම්බන්ධ වෙනව මේ විදියට මේක රුපයයි නාමය නොවේ. මේක නාමයයි මේක රුපය නොවේ කියල ඕය විදියට තේරුම් බේරුම් කරගෙන මෙනෙහි කිරීම. ලැබෙන ලැබෙන තාක් නාම - රුපයන් හිතට වැටහෙන තාක් නාම - රුප ධර්ම සමුහයක් කියන හැඳීම ඇති වෙනව, ඒ එක්කම මේ නාම රුප ධර්මයන්ගේ පදන්ධානන් වැටහෙනකොට මේ නාම - රුප ධර්මයන් මෙන්න මේ මේ කරනු තිසිය මේව ඇති වුනේ ඉඩුව ඇති වුනේ නැංශ කියන්නේ අවිද්‍යා. තත්ත්ව, උපාදාන, කම්ම ආහාර කියන මේවා තිසා මේ රුප පහලවෙනව, රුපය ඇති වෙනව. ඒව තිසාම අවිද්‍යා, තත්ත්ව. උපාදාන, ආරම්මත්ව කියන මේවා තිසා මේ තාම ධර්ම පහල වෙනව. මේ විදියට මේවාට හේතු තියෙනව, හේතු අනුවද මේ නාම රුප ධර්මයන්ගේ පැවත්ම ඉඩුව පැවත්මන් නොවයි. වෙන යම්කික දෙවියෙක්, බණික් මැවිවා නොවයි මේ හේතු පහෙන්, මේ පල ධර්ම සමුහය වශයෙන් මේවා ඇති වුනේ කියලු ඕය විදිය වැටහිමක් ඇති වුනා නම් ඒක පවචය පරිගිගහ සඳානුයයි. නාම - රුප පරිවෙෂද සඳානුයන්, පවචය පරිගිගහ සඳානුයක් දෙක සම්පූර්ණ වන විට කංඩාවිතරත්ව විශ්වාසිය දක්වා දියුණු වෙලා හිටිනව. කංඩාවිතරත්ව විශ්වාසිය දක්වා දියුණු වෙවත යෝගවතරයා ර පහට ඉති රුපස්ස සම්පූර්ණ ඉති රුපස්ස අන්වයාගමො යනාදි වශයෙන් ඒ කොටස් දෙකක් මෙනෙහි කරන්න පටන් ගන්නව. ඒ තත්වය වැටහෙන්න මේ හේතුව අනුව මේ ජලධාර්ම සමුහය වැටහුනා මු අවස්ථාවේද, මේ ධර්ම එකක් පාස වෙන්වෙලා වැටහෙන්න

පටන් ගන්නව මේ හැම විකක්ම. දුන් සාමාජික වගයෙන් හිතන්නා වූ අවස්ථාවේද රුපය, හිත දුක්කාම ඒක රුපයක් අත දුක්කාම ඒක අතක්, මිනිහෙක් දුක්කාම මිනිහෙක් කියන හැරීමයි වික පාරට ඇති වන්නේ. මේ විදිය විදුරශනා හාවනාවෙන් මේ ස්ථානයට විනකම් දියුණු වෙච්ච කෙනෙකුට නම් මේ විදියට නොවෙයි වැටහෙන්නේ, මෙය රුප රාජියක් කියලුයි වැටහෙන්නේ රුප රාජියම විකක් විකක් පාසා වෙන්වෙලා ඒන්නව විකක්, විකක් පාසා වෙන්වෙලා පෙනෙන්නා වූ අවස්ථාවේද මේක ඇති විමේ කුමයක් මේක නැතිවීමේ කුමයක් දෙකම පෙනෙන්නට විනෑ පෙනිය යුතුයි. ඒ පෙනිය යුතු ආකාරයයි බුදුරජාණන් වහන්සේ වදුලේ ඉති රුපස්ක සමුද්‍යෝ, ඉති රුපස්ක අභ්‍යඩිගමේ රුපයාගේ, රුපස්කන්ධියාගේ තමන් පළමුවෙන් සලකාගත්ත රුප සමුහයාගේ ඇතිවීම මේ ආකාරයෙනි. ඒ රුප සමුහයාගේ නැතිවීම මේ ආකාරයෙනි. පළමුවෙන් සලකනු වේදනාවන්ගේ ඇතිවීම මේ ආකාරයෙනි. ඒ වේදනා සමුහයාගේ නැතිවීම මේ ආකාරයෙනි. ඒ සංඛ්‍යා සමුහයේ නැතිවීම මේ ආකාරයෙනි. නැතිවීම මේ ආකාරයෙනි. පළමුවෙන් සලකපු විස්ත්‍රයානු සමුහයේ ඇතිවීම මේ ආකාරයෙනි. නැතිවීම මේ ආකාරයෙනි. කියල ඔය විදියට සලකන්නට කළුපනා කරන්නට පුරදු වෙනව.

ඕය විදියට සලකන්නට පුරදු වන්නා වූ යෝගාවවරයාට මේ උදයවන ඇදුණුය. මේ උදයබූහු පස්ස විහරති කියන මේ වවනයේ උගන්වන පිළිවෙළට මේ ධර්ම සමුහයේ ඇතිවීමන්, නැතිවීමන් කියන මේ දෙකම හොඳව වැටහෙන්න පටන්ගන්නව. විනකොට රුප, වේදනා, සංඛ්‍යා, සංස්කාර, විස්ත්‍රයානු කියන මේ උපාදාන ස්කන්ධ වැටහෙන්නට පටන් ගන්නව යෝගාවවරයාට.

දුන් තමන් කළුපනා කරගන්න බින බුදුරජාණන් වහන්සේ මෙම දේශනාවෙන් පෙන්වාදෙන අන්දමට විදුරශනා හාවනාව දුනුගෙන. තම තමන් පුරටිනා කරන අපුරින් තිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න බින.